



## 27 දත්ත නිර්පණය හා අර්ථකරීතිය II



මෙම පාඨම අධ්‍යාපනය කිරීමෙන් ඔබට,

- ↳ අසමුහිත දත්ත සමූහයක අවම අගය, උපරිම අගය සහ පරාසය සෙවීමට සහ,
- ↳ අමු දත්ත වැළක මාතය, මධ්‍යස්ථාය, මධ්‍යනාසය සෙවීමට නැකියාව ලැබේ.

### 27.1 අසමුහිත සංඛ්‍යා ව්‍යාප්ති

ක්‍රිකට් කණ්ඩායමක එක් එක් ක්‍රිචිකයා පන්දුවාර 50 තරගයක දී ලබා ගත් ලකුණු ව්‍යාප්තිය සලකමු.

21, 8, 17, 24, 30, 48, 51, 70, 24, 68, 37

මෙම දත්ත ව්‍යාප්තියේ අය ගණන එනම්, දත්ත ප්‍රමාණය 11 වේ.

#### පරාසය

ඉහත දැක්වෙන ලකුණු දෙස හොඳින් බැලු විට එහි අඩුම අගය 8 හා විශාලතම අගය 70 බව දැකගත හැකි ය. ඒ අනුව මෙම දත්තවල අගයයන් 8 සිට 70 තෙක් සංඛ්‍යා ප්‍රමාණයක් තුළ ව්‍යාප්ත වී ඇත. ඒ අනුව මෙම දත්තවල පරාසය පහත පරිදි සෞයනු ලැබේ.

$$\begin{aligned} \text{පරාසය} &= \text{විශාලම දත්තයේ අගය} - \text{කුඩාම දත්තයේ අගය} \\ &= 70 - 8 \\ &= 62 \end{aligned}$$

#### මාතය

ඉහත දත්ත සමූහයේ ක්‍රිචිකයන් දෙදෙනෙක් ලකුණු 24 බැහින් ලබාගෙන ඇත. ඒ අනුව මෙම දත්ත සමූහයේ වැඩිම වාර ගණනක් ලියා ඇති අගය 24 වේ. සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගණනක් පවතින අය ගණන මාතය වේ.

ඒ අනුව ඉහත සංඛ්‍යා ව්‍යාප්තියේ මාතය = 24

#### සටහන

යම් දත්ත සමූහයක මාතයට අගයන් කිහිපයක් ඇති අවස්ථා ද ඇත. එවැනි සංඛ්‍යා ව්‍යාප්ති බහුමාත ව්‍යාප්තියක් ලෙස හැඳින්වේ.

නිදුසුන් ලෙස 2, 3, 4, 3, 6, 2, 8 යන සංඛ්‍යා සමූහයේ සලකමු. මෙහි මාතය 2 හා 3 වේ.





## මධ්‍යස්ථාන

දැන් අපි ඉහත කොණු ආරෝහණ පිළිවෙළට ලියා ගනිමු.

8, 17, 21, 24, 24, 30, 37, 48, 51, 68, 70

මෙහි ඇති දත්ත සංඛ්‍යාව 11කි. එම සමූහයේ 6 වෙනි දත්තය එහි හරි මැදින් පිහිටි දත්තය වේ. එහි අගය 30 වේ. මෙලස අනුපිළිවෙළට ඇති සංඛ්‍යා ව්‍යාප්තියක හරි මැදින් පිහිටන දත්තය මධ්‍යස්ථාන ලෙස ගැනේ.

ඒ අනුව, දත්ත සංඛ්‍යාව ඔත්තේ වූ දත්ත සමූහයක දත්ත ආරෝහණ පිළිවෙළට සැකසු විට එහි හරි මැදි ඇති දත්තය එම දත්ත සමූහයේ මධ්‍යස්ථාන ලෙස හඳුන්වනු ලැබේ.

දැන් අපි දත්ත ගණන ඉරවිට වූ සංඛ්‍යා ව්‍යාප්තියක් සලකමු. පහත දැක්වෙනුයේ එක්තරා පිරිවෙනික 2 ශේෂීයේ සිසුන් දහදෙනෙකුගේ උස (සෙන්ටීම්ටරල් ලිංග්) සඳහා ලැබුණු අගයන් ය.

141 cm, 144 cm, 120 cm, 136 cm, 145 cm,  
124 cm, 133 cm, 148 cm, 128 cm, 138 cm,

මෙම සංඛ්‍යා ආරෝහණ පිළිවෙළට ලියමු.

120, 124, 128, 133, 136, 138, 141, 144, 145, 148

මෙම දත්ත සමූහයේ දත්ත සංඛ්‍යාව 10කි. එය ඉරවිට ගණනකි. එහි හරි මැදි එක් දත්තයක් නොපවතින අතර මැදි පිහිටි දත්තයන් 2ක් පවතී. එම අගයයන් පිළිවෙළින් 136 හා 138 වේ. ඒවා පිළිවෙළින් 5 වෙනි හා 6 වෙනි දත්ත වේ.

දත්ත සමූහයක දත්ත ගණන ඉරවිට වූ විට එහි මධ්‍යස්ථාන සෙවීම සඳහා ආරෝහණ පිළිවෙළට ලිය ඇති සංඛ්‍යා ව්‍යාප්තියේ මැදි පිහිටි අගයයන් දෙක එකතු කර 2න් බෙදිය යුතුයි. ඒ අනුව, ඉහත සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථාන  $\frac{136 + 138}{2}$  වේ. එනම්, 137 වේ.

ඒ අනුව, දත්ත සංඛ්‍යාව ඉරවිට වූ දත්ත සමූහයක දත්ත ආරෝහණ පිළිවෙළට සැකසු විට එහි හරි මැදි ඇති දත්ත දෙකකි සාමාන්‍ය එනම්, එම දත්ත දෙක එකතු කර දෙකෙන් බෙදීමෙන් ලැබෙන අගය එම දත්ත සමූහයේ මධ්‍යස්ථාන ලෙස ගනු ලැබේ.

### නිදසුන 1

කිරී පැකට් අලෙවි සැලක සතියේ දින 7ක් තුළ විකුණු කිරී පැකට් ගණන මෙසේ ය. එම දින 7 තුළ විතිණු කිරී පැකට් ගණනෙහි මධ්‍යස්ථාන සොයන්න.

42, 62, 54, 46, 50, 43, 38


මෙම දත්ත ආරෝහණ ක්‍රමයට සකස් කළ විට පහත පරිදි වේ.

38, 42, 43, 46, 50, 54, 62

හරි මැදි පිහිටි දත්තය = 46

එම නිසා, මෙම දත්තවල මධ්‍යස්ථාන 46 වේ.





### නිදුස්‍යන 2

ඒක්තරා පිරිවෙනෙක සිසුන් ගණිත ඇගයීමක් සඳහා ලබාගත් ලකුණු පහත දැක්වේ. එම ලකුණුවල මධ්‍යස්ථාපය සෞයන්න.

41, 57, 58, 60, 43, 30, 24, 75

මෙම දත්ත ආරෝහණ පිළිවෙළට ලියා ගත් විට පහත දැක්වෙන පරිදි වේ.

24, 30, 41, **43, 57,** 58, 60, 75

↑  
මැද පිහිටි දත්ත 2ක් ඇත.

දත්ත ගණන 8 බලින් මැද පිහිටි අය ගණන් 2ක් ඇත. මැද පිහිටි දත්ත වනුයේ  $\frac{8}{2} = 4$  වැනි දත්තය සහ  $\frac{8}{2} + 1 = 5$  වැනි දත්තය වේ.

4 වැනි දත්තයේ අගය = 43 වේ.

5 වැනි දත්තයේ අගය = 57 වේ.

ඒ අනුව මධ්‍යස්ථාපය  $\frac{43 + 57}{2} = \frac{100}{2} = 50$

මෙම අනුව, සිසුවෙකු ලබාගත් ලකුණුවල මධ්‍යස්ථාපය 50 වේ.

### මධ්‍යන්යය

දත්ත සමූහයක ඇති සියලුම දත්තවල එකතුව, දත්ත සමූහයේ දී ඇති දත්ත සංඛ්‍යාවෙන් බෙදා විට ලැබෙන අගයට එම දත්ත සමූහයේ මධ්‍යන්යය යැයි කියනු ලැබේ. එනම්, දත්ත සමූහයක සාමාන්‍ය අගයට මධ්‍යන්යය යැයි කියනු ලැබේ.

අපි මධ්‍යන්යය සෙවීම සඳහා පහත දැක්වෙන නිදුස්‍යන සලකම්.

### නිදුස්‍යන 3

පහත දැක්වෙනුයේ වෙළඳසැලක සතියේ දින 5ක් තුළ විකුණු සහල් කිලෝග්රෝම් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ය.

24 kg, 36 kg, 25 kg, 16 kg, 14 kg

දැන් මෙම දත්ත සියලුම එකතු කර දී ඇති දත්ත ගණනින් බෙදාමු. එවිට ලැබෙන අගය මධ්‍යන්යය වේ.

$$\begin{aligned}\text{මධ්‍යන්යය} &= \frac{(24 + 36 + 25 + 16 + 14)}{5} \\ &= \frac{115}{5} \\ &= 23\end{aligned}$$

ඒ අනුව, මධ්‍යන්යය =  $\frac{\text{සියලුම දත්තවල එකතුව}}{\text{දත්ත සංඛ්‍යාව}}$  වේ.





### 27.1 අභ්‍යාසය

1. පහත දී ඇති සංඛ්‍යාත්මක තොරතුරුවල පරාසය සෞයන්න.
  - (i) 4, 2, 3, 6, 8
  - (ii) 21, 32, 26, 42, 55, 32
  - (iii) 116, 121, 133, 165, 121
  - (iv) 2.5, 4.3, 6.8, 3.2, 9.5
2. දී ඇති පිළිතුරු අතරින් පහත දැක්වෙන සංඛ්‍යාත්මක තොරතුරුවල මාතය සඳහා ගැළපෙන පිළිතුර තෝරන්න.
  - (i) 1, 2, 3, 4, 5
  - (a) 3
  - (b) සියල්ලම
  - (c) නැත.
  - (d) 2
  - (ii) 24, 27, 32, 34, 32, 37, 42
  - (a) 37
  - (b) 27
  - (c) 32
  - (d) නැත.
  - (iii) 21, 32, 36, 43, 54, 32
  - (a) 21
  - (b) 32
  - (c) 54
  - (d) නැත.
  - (iv) 137, 124, 212, 137, 124, 129
  - (a) 212
  - (b) 129 හා 212
  - (c) 124 හා 137
  - (d) නැත.
3. පහත සංඛ්‍යාත්මක තොරතුරුවල මධ්‍යස්ථාය සෞයන්න.
  - (i) 3, 4, 7, 2, 5
  - (ii) 6, 5, 8, 4, 7
  - (iii) 15, 10, 9, 7, 11, 8, 14
  - (iv) 70, 77, 83, 92, 98, 121, 137, 110, 84
  - (v) 25, 20, 21, 25, 28
  - (vi) 6, 2, 5, 8, 3, 5
4. පහත සංඛ්‍යාත්මක තොරතුරුවල මධ්‍යනාය සෞයන්න.
  - (i) 5, 7, 8, 9, 6
  - (ii) 30, 30, 30, 30
  - (iii) 100, 200, 150, 50, 100
  - (iv) 12, 16, 19, 19, 19
5. ක්‍රිකට් තරගයක ඕවර 10කදී ක්‍රිබිකයෙකු ලබා ගත් ලකුණු සංඛ්‍යා පහත දැක්වේ.  
4, 8, 9, 11, 6, 4, 6, 2, 7, 3  
මෙම දත්ත සමුහයේ,
  - (i) පරාසය සෞයන්න.
  - (ii) මාතය සඳහා ලැබෙන අගයන් ලියන්න.
  - (iii) මධ්‍යස්ථාය සෞයන්න.
  - (iv) මධ්‍යනාය සෞයන්න.





6. පහත දැක්වෙනුයේ ශිනි පෙට්ටී 11ක තිබූ ගිණිකුරු සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ය.

49, 45, 50, 48, 47, 48, 44, 46, 48, 45, 48

මෙම දත්ත සමුහයේ,

- (i) මාතය සෞයන්න.
- (ii) මධ්‍යස්ථාය සෞයන්න.
- (iii) මධ්‍යනාය සෞයන්න.

7. එක්තරා මාසයක පිරිවෙනක 2 ගෞණීයේ සිසුන් 20 දෙනෙකුගේ පැමිණීම පහත දැක්වේ.

12, 8, 6, 10, 13, 14, 14, 15, 12, 10, 12, 8, 14, 12, 7, 10, 11, 13, 12, 8

මෙම දත්ත සමුහයේ,

- (i) පරාසය කිය ද?
- (ii) මාතය ලියා දක්වන්න.
- (iii) මධ්‍යස්ථාය සෞයන්න.
- (iv) මධ්‍යනාය සෞයන්න.

### සාරාංශය

- ↳ දත්ත සමුහයක උපරිම අගය හා අවම අගය අතර වෙනස එම දත්ත සමුහයේ පරාසය ලෙස හැදින්වේ.
- ↳ දත්ත සමුහයක එකම අගයක් වැඩිම වාර ගණනක් ලියා තිබේනම් එම අගය එම දත්ත සමුහයේ මාතය ලෙස හැදින්වේ.
- ↳ දත්ත සංඛ්‍යාව ඔත්තේ වූ විට එම දත්ත සමුහය ආරෝහණ පිළිවෙළට සකසා එහි හරි මැද ඇති දත්තය එම දත්ත සමුහයේ මධ්‍යස්ථාය ලෙස ගැනේ.
- ↳ දත්ත සංඛ්‍යාව ඉරටිව වන විට එහි මධ්‍යස්ථාය වන්නේ එම දත්ත සමුහය ආරෝහණ පිළිවෙළට ලියු විට එහි මැද ඇති දත්ත දෙකේ අගයන් එකතු කර 2න් බෙදු විට ලැබෙන අගයයි.
- ↳ දත්ත සමුහයක සියලුම දත්තයන්ගේ එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන අගය එම දත්ත සමුහයේ මධ්‍යනායයයි.

